

ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය - 2014

ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1999 අංක 36 දරන ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතන පනතේ 25 වන වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලැස්සුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

- (අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 ප්‍රකාරව, ආයතනයක මූල්‍ය ප්‍රකාශන කට්ටලය සමඟ ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු නමුත් එයට අනුකූලව කටයුතු කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 ප්‍රකාරව, වාර්තාකරන දිනයෙන් පසුව මාස 12 ක් තුළදී උපලබ්ධි වෙනැයි අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම් ලෙස වර්ගීකරණය කළ යුතු වුවත් මාස 12 ක් තුළ උපලබ්ධි වෙනැයි අපේක්ෂා කළ කාර්යමණ්ඩල ණය රු.3,304,121 ක් ජංගම වත්කම් ලෙස දක්වා නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 03 ප්‍රකාරව, ප්‍රමාණාත්මක පූර්ව කාලපරිච්ඡේද වැරදි, ඒවා සොයා ගැනීමෙන් පසුව වරද සිදුවූ කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමෙන් අනිත්‍යයෝගීව නිවැරදි කළයුතු වුවත් පූර්ව කාලපරිච්ඡේද වැරදි රු.7,598,116 ක හර හා රු.4,357,288 ක බැර ශේෂ හඳුනා ගැනීමෙන් පසුව අනිත්‍යයෝගීව ගැලපීම් කිරීම වෙනුවට ඉදිරියට ගෙනෙන ලද උනන්දුවට ගලපා තිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07 ප්‍රකාරව, ඉක්මනින් වෙනස්වීම්වලින් යුක්තවන දේපල පිරියත හා උපකරණ සඳහා වාර්ෂික ප්‍රත්‍යාගණනයක් ද, සාධාරණ වටිනාකමේ සැලකිය යුතු නොවන තරමේ වෙනස්වීම් පමණක් තිබෙන දේපල පිරියත හා උපකරණ සඳහා වර්ෂ තුනකට හෝ පහකට වරක් ප්‍රත්‍යාගණනයක් සිදුකළ යුතු වුවත්, ආයතනයේ දේපල පිරියත හා උපකරණ සඳහා කිසිදු ප්‍රත්‍යාගණනයක් සිදුකර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

රාජ්‍ය ප්‍රදාන යටතේ මිලදීගත් වත්කම් වාර්ෂිකව ක්ෂය කර තිබූ නමුත් එම වත්කම් ක්‍රමක්ෂය කිරීම පිළිබඳ ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුනාගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට රාජ්‍ය ප්‍රදාන වටිනාකම් රු.596,385,686 ක් වූ අතර එය නියෝජනය වූ ශුද්ධ වත්කම්වල වටිනාකම රු.413,101,215 ක් විය.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2006 හා 2007 වර්ෂ වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් වෙනුවෙන් රු.973,417 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවීම් කර තිබුණ ද තවදුරටත් ඒ වෙනුවෙන් වෙන්කිරීම් සිදුකර තිබුණි.
- (ආ) සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් ආයතනය විසින් තවදුරටත් භාවිතාකරන පිරිවැය රු.19,493,690 ක් වූ ගොඩනැඟිලි හා වාහනවල සාධාරණ අගය පෙන්වුම් කිරීම සඳහා ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2013 හා 2014 වර්ෂ සඳහා ගෙවිය යුතු විගණන ගාස්තු වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල වෙන් කිරීම් සිදු කර නොතිබුණි.

2.2.4 අවිනිශ්චිත ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල ජංගම වත්කම් යටතේ 2011 වර්ෂයේ සිට පවතින හඳුනා නොගත් අවිනිශ්චිත ගිණුමේ ශේෂය රු.85,433 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විටද එය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු වෙළඳ හා වෙනත් ලැබිය යුතු ගිණුම් ශේෂ එකතුව රු.88,246,308 කට අදාළ ශේෂ සනාථ කිරීම් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2001 වර්ෂයේ සිට අයවිය යුතු පාඨමාලා ගාස්තු රු.5,913,500 ක් අයකරගෙන නොතිබුණු අතර අදාළ සිසුන් පාඨමාලා කටයුතු අවසන් කර තිබූ බැවින් ගාස්තු අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි.
- (ආ) 2001 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළව අයකර ගත යුතුව තිබුණු රු 3,659,854 ක නේවාසිකාගාර ගාස්තු අයකර ගෙන නොතිබුණි.
- (ඇ) 2012 වර්ෂයේ දී ගෙවන ලද ගමන් වියදම් අත්තිකාරම් රු.15,000 ක් සමාලෝචිත වර්ෂය අවසාන වනවිට ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) වසර 3 සිට 7 දක්වා කාලපරිච්ඡේදයක සිට පැවත එන රු.137,200 ක් වූ ආපසු ගෙවිය යුතු තැන්පතු සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් නිරවුල් කර නොතිබුණි.
- (ඉ) නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.184,472 ක් වූ ආපදා ණය ශේෂ හා රු.193,920 ක් වූ සුනාම් ණය ශේෂවලින් වර්ෂය තුළදී කිසිදු වාරිකයක් අයකර ගෙන නොතිබුණි.

2.4 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූලව නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

(අ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත

ආයතනයේ කොන්ත්‍රාත් සහ අනියම් පදනම මත සේවයට බඳවාගෙන සිටි නිලධාරීන් 09 දෙනෙකු වෙනුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයේදී පාරිතෝෂික සඳහා වෙන්කිරීම් සිදුකර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය II වැනි පරිච්ඡේදය 13.3 ඡේදය

වසර 1 සිට වසර 5 දක්වා කාලපරිච්ඡේදයක් තුළ පුරප්පාඩුව පැවති තනතුරු 20 ක් සඳහා වැඩබැලීමේ පත්වීම් ලබාදී තිබූ අතර ඒ සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.676,826 ක් හා ඉකුත් වර්ෂ වලදී රු.663,756 ක් වැඩ බැලීමේ දීමනා ලෙස ගෙවා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මුදල් රෙගුලාසි 371(2) (ආ)

සමාලෝචිත වර්ෂය තුළ නිලධාරීන් 40 දෙනෙකුට වරකට රු.20,000 සීමාව ඉක්මවා එකතුව රු.2,441,413 ක අත්තිකාරම් ලබා දී තිබුණි.

(ඈ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

වටිනාකම රු. 413,175,070 ක් වූ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.

(ඉ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

වටිනාකම රු. 31,211,625 ක් වූ පරිගණක, උපාංග හා මෘදුකාංග සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.

(ඊ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (i) 4.2.1 ඡේදය

අවම වශයෙන් වසර 3 ක කාලයක් සඳහා අපේක්ෂිත ප්‍රසම්පාදන කටයුතු ඇතුළත්වන ආකාරයට සහ එළඹෙන වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු විස්තරාත්මකව දැක්වෙන ආකාරයට ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළයුතු වුවද, ආයතනය මෙම අවශ්‍යතාවය ඉටුකර නොතිබුණි.

(ii) 5.4.12 ඡේදය

කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවන ලද වැට් බදු පිළිබඳ විස්තර, ඊළඟ මාසයේ 15 වන දින හෝ එදිනට පෙර විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කල යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(උ) 2011 දෙසැම්බර් 13 දිනැති අංක DMS/E4 / 50/7/298/1(vol)1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය

• අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරව කොන්ත්‍රාත් පදනම මත හා තාවකාලික පදනම මත නිලධාරීන් 14 දෙනෙකු බඳවාගෙන සමාලෝචිත වර්ෂයේදී රු.4,284,738 ක් හා ඉකුත් වර්ෂවලදී රු.5,358,830 ක දීමනා ගෙවා තිබුණි.

- ලිපියේ උපදෙස්වලට පටහැනිව දෛනිකව රු.378 බැගින් වැටුප් ගෙවීමේ පදනම මත 2013 හා 2014 වර්ෂවලදී නිලධාරීන් 15 දෙනෙක් බඳවාගෙන තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 71.01 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු. මිලියන 62.28 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 8.73 ක පිරිහීමක් පෙන්වුම් කෙරුණි. සමාලෝචිත වර්ෂයේ මුළු මෙහෙයුම් ආදායම රු. මිලියන 19.35 කින් හෙවත් සියයට 14.9 කින් වැඩිවී තිබුණ ද, මුළු මෙහෙයුම් වියදම රු. මිලියන 28.1 කින් හෙවත් සියයට 14.6 කින් වැඩිවීම මෙම පිරිහීමට හේතුවී තිබුණි. මෙහෙයුම් වියදම වැඩිවීම කෙරෙහි කාර්යමණ්ඩල වියදම් රු. මිලියන 19.04 කින් හෙවත් සියයට 23.7 කින් ද, පුහුණු සඳහා වියදම රු. මිලියන 9.67 කින් හෙවත් සියයට 31.4 කින් ද සහ ගිවිසුම්ගත සේවා වියදම් රු. මිලියන 7.94 කින් හෙවත් සියයට 41.6 කින් වැඩිවී තිබීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පසුගිය වර්ෂ 03 ක පවත්වා තිබුණු ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා 13 ක් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) ආයතනය විසින් සමාලෝචිත වර්ෂය තුළ ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා සිසුන් 1,155 ක් බඳවාගෙන පාඨමාලා 13 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද ලියාපදිංචි වී තිබුණේ සිසුන් 667 ක් පමණි. තවද පසුගිය වර්ෂ 03 ක කාලපරිච්ඡේදය තුළ ලියාපදිංචි වූ සිසුන් 2,343 කින් සිසුන් 452 දෙනෙකු පාඨමාලා අත්හැරදමා තිබුණි.
- (ආ) තෘතීය හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව මගින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය පුහුණු සහතිකය (NVQ) සිසුන් වෙත ලබාදීමේ අරමුණින් මට්ටම්කලීය ඇතුළුව ප්‍රාදේශීය විද්‍යාල 06 ක පාඨමාලා 07 ක් ආරම්භ කර තිබුණි. කෙසේ වුවද ආයතනය විසින් පවත්වන ලද විභාග සමත් සිසුන් 123 දෙනෙකුට තෘතීය හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව මගින් පවත්වන ලද විභාග සමත්වීමට නොහැකිවීම හේතුවෙන් 2012 වර්ෂයේ සිට එම සහතිකය ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය විසින් භාවිතාකර තිබුණු වාහන 03 ක අයිතිය සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් ආයතනයට පවරා ගෙන නොතිබුණි.
- (ආ) 2006 හා 2007 වර්ෂ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ හිඟ දායකය වශයෙන් රු.846,450 ක් ගෙවා තිබුණු අතර සේවකයා විසින් දැරිය යුතු දායකත්වය සඳහා වන රු.338,580 ක් අදාළ සේවකයන්ගෙන් අවකරණය කරගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2012 වර්ෂයේ සිට පැවත එන රු.697,854 ක් වූ අවලංගු කළ චෙක්පත් 55 ක් සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් නිරවුල් කර නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

ප්‍රාදේශීය විද්‍යාල සඳහා සමාලෝචිත වර්ෂයේදී නිපුණතා ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහනෙන් ප්‍රතිපාදිත රු. මිලියන 40 ක අරමුදල් උපයෝගීකරගෙන මිලදී ගෙන තිබූ පුහුණු උපකරණවලින් උපකරණ වර්ග 50 කට ආසන්න ප්‍රමාණයක් 2015 ජුනි වනවිටත් අදාළ ප්‍රාදේශීය විද්‍යාල වෙත බෙදාහැරීමට කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පැවැත්වීමට අපේක්ෂා කළ පුහුණු පාඨමාලා 2015 මුල් අර්ධ වර්ෂය තුළදී හෝ ආරම්භ කිරීමට නොහැකිවී තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ ප්‍රාදේශීය විද්‍යාල සඳහා බෙදාහැර තිබුණු ඇතැම් පුහුණු උපකරණ සවිකිරීමට/භාවිතයට ගතහැකි තත්වයට පත්කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම උපකරණ මාස 6 කටත් වැඩි කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ශිෂ්‍ය නේවාසිකාගාරයක් වෙනුවෙන් පළාත් තක්සේරුකරුගෙන් ලබාගත් තක්සේරු වාර්තාව අනුව වර්තමාන කුලිය රු.60,000 ක් වුවද ආයතනය විසින් 2013 මාර්තු 01 දින සිට 2015 මාර්තු 01 දින දක්වා අවුරුදු 02 ක කාලසීමාව සඳහා මාසිකව රු.70,000 බැගින් වූ බදු කුලියක් ගෙවීමට ගිවිසුමට එළඹ තිබුණි. මේ හේතුවෙන් එම වසර 02 සඳහා ආයතනය විසින් තක්සේරු කළී වටිනාකම ඉක්මවා රු.240,000 ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණි.

(ආ) පාලක සභා සහ ශාස්ත්‍රීය මණ්ඩල සාමාජිකයින් වෙතින් ආයතනයේ වැදගත් තීන්දු තීරණ ලබා දීමේදී දක්වන ලද අනුග්‍රහය අගය කිරීම සඳහා පවත්වන ලද රාත්‍රී හෝෂන සංග්‍රහය සඳහා රු.102,146 ක් වැයකර තිබුණි.

(ඇ) හිටපු ජනාධිපතිවරයෙකුගේ පදවි ප්‍රාප්තිය හා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පුවත්පත්වල සුභාශීෂණ දැන්වීම් පළකිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ දී රු.868,806 ක් ගෙවා තිබුණි.

4.5 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

ආයතනයේ වාහන 12 ක් වර්ෂ 1 සිට 10 දක්වා කාලපරිච්ඡේදයක සිට නිෂ්ක්‍රීයව පැවතුන අතර, මෙම වාහන අළුත්වැඩියා කර පාවිච්චි කිරීමට හෝ අපහරණය කිරීම සඳහා කටයුතු කර නොතිබුණි.

4.6 ආර්ථික නොවූ ගණුදෙනු

ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අරමුණෙන් ප්‍රචාරණ කටයුතු සඳහා සමාලෝචිත වර්ෂය තුළදී රු.2,787,456 ක් වැය කර තිබුණ ද ලියාපදිංචි වූ ශිෂ්‍ය සංඛ්‍යාව 2013 වසරට සාපේක්ෂව අඩුවී තිබුණි.

4.7 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

4.7.1 යාපනය පුහුණු පාසැල සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම

යාපනය ‘ගුරුනාගර්’ හි පිහිටි, ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ (සාගර විශ්ව විද්‍යාලයේ) පුහුණු පාසැල සඳහා විදේශ ආධාර යටතේ රු. 44,768,867 ක් වැයකර නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉදිකර තිබුණු ගොඩනැගිල්ල වෙනුවෙන් මුළු පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කර අදාල අධිකාරිය විසින් අනුමත කර නොතිබුණු අතර ආයතන ප්‍රධානියා විසින් අනුමත කර නොතිබුණු ඇස්තමේන්තු සාරාංශයක් පමණක් විගණනය වෙත ඉදිරිපත් කර තිබුණි. තවද මෙම ඉදිකිරීම සඳහා ආයතනය විසින් කොන්ත්‍රාත්කරු සමඟ විධිමත් ගිවිසුමකට එළැඹී නොතිබුණි.
- (ආ) දෙවන අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ කොන්ත්‍රාත්කරුගේ පිරිවැය ඇස්තමේන්තුව සාවද්‍ය ලෙස සකස් කර දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීම නිසා අවම මිල ඉදිරිපත් කළ සුදුසුකම්ලත් කොන්ත්‍රාත්කරු ප්‍රතික්ෂේප කරවීමට කටයුතු කර තිබුණි. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව ද මේ පිළිබඳව නිසි ඇගයීම් කිරීමකින් තොරව සුදුසුකම්ලත් කොන්ත්‍රාත්කරු ප්‍රතික්ෂේප කර දෙවන කොන්ත්‍රාත්කරු වෙත ප්‍රසම්පාදනය ලබාදීමට නිර්දේශ කර තිබුණි.
- (ඇ) කොන්ත්‍රාත් ලියකියවිලි සකස් කිරීමේදී ප්‍රමාණ පත්‍රවල අඩංගු වියයුතු විෂයයන් ගණනාවක් අමතර වැඩ යටතේ දක්වා තිබුණි.
- (ඈ) කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කර තිබූ අවසන් බිල්පත සඳහා ගෙවීම් කිරීමේදී විෂයයන් දෙකක් වෙනුවෙන් එකතුව රු.202,401 ක් සාවද්‍ය ලෙස වැඩිපුර ගෙවා තිබුණි.
- (ඉ) ගොඩනැගිල්ල ඉදිකිරීමේදී උපදේශකවරයා හෝ ඔහුගේ පාර්ශවය නියෝජනය කරමින් සුදුසුකම්ලත් තාක්ෂණික නිලධාරියෙකු වැඩබිමෙහි රැදී සිටිමින් ඉදිකිරීම් කටයුතු නිරන්තර අධීක්ෂණයට ලක්කර ඇති බවක් සනාථ නොවුණි.
- (ඊ) රු.114,730 ක් වැයකර දෙවන මහලට ඉහලින් කොන්ක්‍රීට් තට්ටුවක් (Slab) සකස් කර වතුර ටැංකියක් සවිකිරීමට කටයුතු කර තිබුණ ද මෙම ස්ථානයට ප්‍රවේශවීම සඳහා ප්‍රවේශ මාර්ගයක් ඉදිකර නොතිබුණු අතර මේ පිළිබඳව සැලසුම්වල හෝ ප්‍රතිපාදන සලසා නොතිබුණි.
- (උ) වැඩ නිමකර තිබුණු ගොඩනැගිල්ල 2015 පෙබරවාරි 06 දින ආයතනය විසින් භාරගෙන තිබුණ ද අඩුපාඩු විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය විය. එම අඩුපාඩු 2015 ජුනි වන විටත් කොන්ත්‍රාත්කරු විසින් නැවත සකස් කරමින් පැවති අතර ඒ අනුව සාවද්‍ය ආකාරයට ගොඩනැගිල්ල ආයතනයට භාරගෙන තිබුණු බව නිරීක්ෂණය විය. වැඩ නිමකර භාරදුන් ගොඩනැගිල්ල ආයතන ප්‍රධානියාගේ ලිඛිත අවසරයක් හෝ දැනුම්දීමක් රහිතව කොන්ත්‍රාත්කරු විසින් නැවත අළුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති අතර ගොඩනැගිල්ලේ අඩුපාඩු සකස් කිරීම සඳහා කොන්ත්‍රාත්කරු වෙත අවසර ලබාදීම ලේඛන මගින් තහවුරු නොවුණි.
- (ඌ) සභාපති කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම
 - (i) අදියර 1 කොන්ත්‍රාත්තුව රු.9,574,517 ක (වැට් සහිත) ගිවිසුමගත මුදලකට 2012 ජුනි 06 දින පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් වෙත පවරා තිබුණි. ගිවිසුම ප්‍රකාරව ඉදිකිරීම්

කටයුතු 2012 ජුනි 06 දින ආරම්භ වී 2012 සැප්තැම්බර් 05 දින අවසන් විය යුතු වුවත්, ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම 2014 ජනවාරි 30 දින දක්වා අවුරුදු 02 මාස 04 ක කාලයක් ප්‍රමාද වී තිබුණ ද ඒ සඳහා ප්‍රමාද ගාස්තු අයකර ගෙන නොතිබුණි.

- (ii) කොන්ත්‍රාත්තුවේ දෙවන හා තෙවන අදියර සඳහා සකස් කළ ප්‍රමාණ පත්‍රයේ වටිනාකම රු.17,817,308 ක් වූ අතර, පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකළ කොන්ත්‍රාත්කරුගේ කාර්යසාධනය දුර්වල බවට ආයතනය හඳුනාගෙන තිබුණද දෙවන හා තෙවන අදියරේ කොන්ත්‍රාත්තුව සඳහා නැවත මිල ගණන් කැඳවා එම කොන්ත්‍රාත්කරුටම පැවරීමට හේතු විගණනයට පැහැදිලි නොකෙරුණි.
- (iii) ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී අවුරුදු 03 කට වැඩි කාලයක් ගත වී තිබුණද, 2015 සැප්තැම්බර් වන විටත් භාවිතයට ගැනීමට සුදුසු තත්වයට පත් කර නොතිබුණි.

4.8 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්/දේපලවල ව්‍යාපෘති ආරම්භ කිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මට්ටක්කුලිය පිහිටි ආයතනයේ ප්‍රධාන කාර්යාලය හා විද්‍යාලය ඇතුළුව ප්‍රාදේශීයව පිහිටි විද්‍යාල 08 ක දේපල වැඩිදියුණුකිරීම හා නව ඉදිකිරීම් සඳහා සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු.309,196,639 ක් වැය කර තිබුණි. එහෙත් එම දේපලවල අයිතිය ආයතනය සතු නොවූ අතර අයිතිය පවරා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසාන වනවිට ද ක්‍රියාකර නොතිබුණි.
- (ආ) ආයතනය විසින් භාවිතා කරන යාත්‍රා 07 ක් වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා රු.11,750,593 ක් වියදම් දරා තිබුණද, යාත්‍රා 06 ක අයිතිය සමාලෝචිත වර්ෂය අවසාන වනවිට ද ආයතනයට පවරාගෙන නොතිබුණි.

4.9 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් ආයතනයේ සම්පත්

2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.3.9 ඡේදයට පටහැනිව ආයතනයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් 05 දෙනෙකු බාහිර ආයතන වෙත මුදාහැර තිබුණු අතර ඉන් තිදෙනෙකුට වැටුප් වශයෙන් සමාලෝචිත වර්ෂයේදී රු.796,250 ක් හා ඉකුත් වර්ෂවලදී රු.1,951,281 ක් ගෙවා තිබුණි.

4.10 කාර්ය මණ්ඩල පරිපාලනය

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 286 ක් වූ අතර තත්‍ය කාර්ය මණ්ඩලය 187 ක් විය. ඒ අනුව පුරප්පාඩු සංඛ්‍යාව 99 ක් විය.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ආයතනයේ ඉහල කළමනාකරණ තනතුරු වන අධ්‍යක්ෂ තනතුරු 4 ම පුරප්පාඩුව පැවතුන අතර පහල මට්ටම්වල නිලධාරීන් මගින් ආයතනයේ දෛනික කටයුතු ආවරණය කර තිබුණි.
- (ii) ජ්‍යෙෂ්ඨ කලීකාචාර්ය ඇතුළු කලීකාචාර්ය තනතුරු 17 ක සහ ප්‍රදර්ශක හා විද්‍යාල උපදේශක තනතුරු 19 ක් ඇතුළුව අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු 36 ක් පුරප්පාඩුව පැවති අතර විද්‍යාල කලීකාචාර්ය හා විද්‍යාල උපදේශක තනතුරුවලට බඳවාගැනීම සඳහා නිපුණතා ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහනේ අරමුදල්වලින් 2014 අගෝස්තු මාසයේදී රු.166,566 ක් වැය කර පුවත්පත් දැන්වීම් පළකර තිබුණද 2015 ජූලි වන විටත් එම

තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකර නොතිබුණි. මේ නිසා විද්‍යාලවල පුහුණු පාඨමාලා ඇරඹීමට නොහැකිවී තිබුණි. “විද්‍යාල උපදේශකයන් ලෙස ආයතනයේ සිටි සුදුසුකම්ලත් සේවකයින් 08 දෙනෙකු බඳවාගෙන ඇති බව” උපකුලපතිවරයා විසින් විගණනය වෙත දන්වා තිබුණි.

(ආ) 2011 පෙබරවාරි 21 දිනැති අංක 449 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව හදිසි සේවාවන් නොවන ආයතනයේ ස්ථීර තනතුරු සඳහා කාර්ය පැවරුම් පදනම මත නිලධාරීන් 03 දෙනෙකු බඳවාගෙන සමාලෝචිත වර්ෂයේදී හා ඉකුත් වර්ෂයේදී පිළිවෙලින් රු.1,280,000 ක් හා රු.610,000 ක් ගෙවා තිබුණි. තවද චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව, නිලධාරීන් දෙදෙනෙකුට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රු.50,000 ක් හා රු.40,000 ක් බැගින් මාසිකව ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2002 මැයි 24 දිනැති අංක 21 දරන රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් ගේ චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව ගිණුම් වර්ෂය නිමවී දින 60 ක් ඉකුත්වීමට පෙර මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළයුතු වුවත්, මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ 2015 අගෝස්තු 21 දින 174 ක ප්‍රමාදයකින් පසුව විය.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේදී ආයතනයේ සියළුම අංශ පිළිබඳව සලකා බැලිය යුතු වුවත් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන උපාධි පාඨමාලා 3 ක්, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා 13 ක අපේක්ෂිත පාඨමාලා ආදායම් ද ඇතුළුව අනෙකුත් අපේක්ෂිත ආදායම් පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබුණු අතර වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කරන ලද රු.2,900,000 ක ප්‍රතිපාදන වෙන්කරන ලද පාඨමාලා 10 ක් සමාලෝචිත වර්ෂයේදී ආරම්භ කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනය මඟින් ප්‍රතිපාදන වෙන්කරගෙන නොතිබූ ඉදිකිරීම් විෂයයන් දෙකක් සඳහා රු.15,522,165 ක් වැයකර තිබුණි.

(ආ) 2014 දෙසැම්බර් 31 දිනට අයවැයගත වියදම් ඉක්මවා තථ්‍ය වියදම් සියයට 11 සිට සියයට 503 දක්වා වූ පරාසයක පැවති බැවින් අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ උපකුලපතිගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ප්‍රසම්පාදනය
- (ආ) අයවැය ලේඛනමය පාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) කාර්යමණ්ඩල පරිපාලනය